

පෙළ දහමින් ප්‍රකට මුත් ගුණයන්හි මූලික ලක්ෂණ හා එහි  
සංවර්ධනය  
අක්මීමන ධමමපාල නිමි

බුද්ධ කාලීන ඉන්දිය ආගමික සම්ප්‍රදායයන් සිරුරට දුක් දීම කේත්දෙකාටගත් තාපස වයසී රටාවන් අනුගමනය කිරීමට බොහෝ සෙයින් පෙළඹි සිටි බව පාලි සූත්‍ර සාක්ෂිතාය සාක්ෂි දරයි. තාපස යන වචනයෙහි අර්ථය ද තමන් පෙළා ගැනීමයි. මෙසේ සිරුරට විවිධ දුක් දී සිරුර දුර්වල කර ගැනීමෙන් කෙලෙස් ස්‍යාය වන අතර පාරිඥ්ධන්වය මතුවේයි සි මවුහු විශ්වාස කළය. බොහෝ ආගමික සම්ප්‍රදායන් තුළ ද මේ සංක්ලේෂය දැඩි ලෙස තහවුරු වී තිබුණි. මේ නිසා බුද්ධ කාලීන විවිධ ගුණ කණ්ඩායම් මේ යොමු වී සිටි බව පාලි සූත්‍ර වලින් තහවුරු වේ.

අනෙහිසම්බුද්ධ බෝධි සත්ත්වවරයෙකු ලෙස තමන් වහන්සේ ද විමුක්තය අපේක්ෂාවෙන්, සිරුරට දැඩි දුක් දීමෙන් අත්තකිලමයානුයෝගය අනුගමනය කළ අන්දම මහාසිහනාද සූත්‍රය ඇපුරින් තහවුරු වේ.<sup>1</sup> ස්වකීය ආත්මය තවා ගැනීමෙන් ගුද්ධිය අපේක්ෂා කිරීමේ ප්‍රතිපදාව පිළිබඳව කරුණු සඳහන් වේ. මෙසේ තමා තවා ගැනීමේ එනම්, ආත්මය තවා ගැනීමේ ප්‍රතිපදාව හැටියට සූත්‍ර විස්තර කරන්නේ, ආහාර හා වස්ත්‍ර පිළිබඳව ඉතා දුෂ්කර පිළිවෙත් රාශියක් අනුගමනය කිරීමයි. එසේ ම ඉරියටි පැවැත්වීමේ ද අනියය දුෂ්කර කුම පිළිපැදිමයි.<sup>2</sup> මේ කුම උපායයන් මහා සිහනාද සූත්‍රයේ දැක්වා ඇතේ. මෙසේ ගැරිය තැබීමට විවිධ ව්‍යන අනුගමනය කළ තාපස කණ්ඩායම් බුද්ධ කාලයේ බොහෝ වූහ. ගේ වෘත්තය හා සූත්‍ර වෘත්තය අනුගමනය කළ ප්‍රශ්න හා සේනීය නැමැති නිර්වස්ත්‍ර තවුසන් දෙදෙනා, බුදුරුදුන් සමග කළ සාකච්ඡාවක් කුක්කරවතිය සූත්‍රයේ දක්නට ලැබේ.<sup>3</sup> මොවුන් කායික වශයෙන් සූත්‍ර හා ගච් යන සූත්‍රව් සමාන වන සේ තම වර්යා රටා සකස් කර ගන්හ. ඉතා දුෂ්කර වූ මෙබදු වෘත්ත සමාදන් ව අනුගමනය කරන්නවුන් පිළිබඳ ව සමාජයේ ඉහළ ඇගයීමක් පැවතුනි. උදුම්බරික සූත්‍රයේ දුෂ්කර වූ තාපස වර්යාවන් පිළිබඳ ව බුදුරුදුන් හා න්‍යාග්‍රෑද පරිබාජකයා අතර පිදු වූ දීර්ඝ සාකච්ඡාවක් දක්නට ලැබේ.<sup>4</sup> දුෂ්කර ව්‍යන සමාදානය මෙන්ම ජ්‍යෙෂ්ඨසාජනක වර්යාවන් අනුගමනය කිරීම, ඉතා උසස් ලෙසින් පරිබාජක සමාජය තුළ ඇගයීමට ලක් වූ බව මෙයින් පැහැදිලි වේ.

අවෙල කාශයප හා බුදුරඳුන් අතර තපස් කම් පිළිබඳව සිදු කළ සාකච්ඡාවක් සිහනාද සූත්‍රයේ හමුවේ. එහි දී කාශයප පැවසුවේ, බුදුරඳුන් සැම තාපස වර්යාවකට ම ගරහන බව තමා අසා ඇති බවයි.<sup>5</sup> එහිදී බුදුරඳුන් වදාලේ,

1. තියුණු කටුක තපස් කම් කර මරණින් මතු දුගතිගාමී වන
2. තියුණු කටුක තපස් කම් කර මරණින් මතු සුගතිගාමී වන
3. මද වූ දුක් විහරණ ඇති තපස් කම් කර මරණින් මතු දුගතිගාමී වන
4. මද වූ දුක් විහරණ ඇති තපස් කම් කර මරණින් මතු සුගතිගාමී වන

සත්වයින්, මිනිසැය ඉක්ම වූ දිවසින් එතුමන්ගේ ක්‍රියාකාරීතියට ගෝවර වේ යනුවති. එබැවින් සියලු තපස්කම්වලට බුදුරඳුන් ගරහතියි යමෙක් පවසයි නම්, එය උන්වහන්සේට අභ්‍යන්තරන වේදානාවකි.<sup>6</sup> මෙයින් පැහැදිලි වන්නේ,

### I. මද වූ දුක් විහරණ ඇති

### II. රැක්ෂ වූ දුක් විහරණ ඇති,

අභ්‍යම් තපස් කුම සුගතිගාමී බවට හේතුවන බවය. එය බුදුරඳුන් වියින් ද පිළිගත් කාරණයකි. මේ අනුව මිල්පාදාෂ්ථික නොවූ සිලුමය පසුවීමක පිහිටි, සමඟ විද්‍රෝහනා හාවනාකුම ඇසුරු කළ මෙබදු තපස් කුමයන්ගේ විකාශය බුද්ධකාලයේ ම දැකිය හැකිය. මේ කුමෝපායන්ගේ බුදුරඳුන් අදහස් කර ඇත්තේ, රැක්ෂ ප්‍රතිපදාවන් තුළින් පුදෙක් ස්වකිය ජ්වීනය තැවීම පමණක් නොවේ. එය ගෙර්යාණික ද නොවන බැවිති. රැක්ෂ ප්‍රතිපදාවන් තුළින් හෝ, මද වූ දුක් විහරණ අති ප්‍රතිපදාවන් තුළින් හෝ, ජ්වීන යථාර්ථය වටහා ගැනීමට උන්සහවත් වීම ප්‍රශ්නය මාර්ගය ලෙස, මෙහි ද බුදුරඳුන් පිළිගෙන ඇති බව අපගේ අදහස යි. මේ මාර්ගය පුදෙක් මරණින් මතු සුගතිගාමී වීමට පමණක් නොව ඉන් ඔබට ද ගමන් කිරීම සඳහාය.

දුෂ්කරතියා සමයේ දී සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ ස්ථාන කළාපය. මහාසවිවක සූත්‍රයේ දී මදක් වෙනස් ලෙස සඳහන් වේ."මා උස්සාන්දේ හා යටි ඇත්තේ දතින් දත් තද කර, දිව තල්ලට හිරකර අඹුපල් සින් මැඩ පැවත්වීමි. එවිට මගේ කිසිලු වලින් බාදිය වැඩිහිටි, බලවත් පුරුෂයකු දුවිල පුරුෂයකුගේ හිසින්, උරහිසින් දැඩිව අල්ලා

ගෙන පෙළන්නාක් මෙන් වේදනාවක් එවිට මට දැනුණි." "මුවින් නාස්පුහුවලින් ආය්චාස පුශ්චාස නැවැත්වීමි. එවිට දෙකනින් කම්මල්කරුගේ මයිනහමින් නික්මෙන ගබඳය බදු අධික ගබඳයක් විහිදුණි. මුවින් නැහැයෙන් හා කනින් ආය්චාස පුශ්චාස වැළැක්වීමි. එවිට තියුණු බුරුම කටුවකින් හිස විදින්නාක් මෙන් දැඩි වේදනාවක් දැනුණි. බලවත් පුරුෂයෙකු වරපටකින් හිස වෙළා තද කරන්නාක් මෙන් තියුණු වේදනාවක් දැනුණි. ගෝසාතකයකු තියුණු කැත්තකින් උදරය කපන්නාක් මෙන් දැඩි වේදනාවක් දැනුණි. කුම කුමයෙන් ආභාරගැනීම අඩු කළමි. මගේ අත් පා අදිය කළවැළේ පුරුෂක් සේ ක්ෂේර විය. මහණෙනි එවිට මට මෙසේ සිතුණි. මිට පෙර හෝ දැන් හෝ මතු හෝ, කිසියම් මහණ බමුණෙකු ඉතා දැඩි තියුණු කටුව දුක්වේදානා විදි ද, මා වියින් මේ විදින ලද දුක් වේදනා ඒ සියල්ලට ම වඩා ප්‍රබල වනු ඇති."<sup>7</sup>

සිද්ධාර්ථ තාපස කුමා මෙසේ දැඩිව දුෂ්කරතියා කරන විට 'උන්වහන්සේ නොබේ කළකින් ම සත්තාය අවබේද කරනු ඇති' යුම්ණයන්ට ද ඇති විය. මිට හේතුව තත්කාලීන යුම්ණ සම්ප්‍රදාය සත්තාගවේෂණයෙහි ලා ඒකාන්ත නිරවදා මාර්ගය හැටියට, දුෂ්කරතියාට කේත්ද කොටගත් අත්තකිලමෝනුයෝගය පිළිගෙන තිබේම යි. පසුව සිද්ධාර්ථ තාපස කුමා දුෂ්කරතියාට අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් රිරිර ගක්කිය නැවත අතහැර දැමීමෙන් මේ බව වඩාත් තහවුරු වේ.<sup>8</sup> එතුමන් බුද්ධත්වයට පත්වී බරණැය ඉසිපතනයේ දී මෙම පස්වග තාපසවරුන් හමු වූ විට බුද්ධත්වය අවබේද කළ බව මුළ දී පිළිගැනීමට පවත් මවුහු අකමැති වුන. එහිදී ඔවුහු,

"එතරම් දුෂ්කර වූ ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් ඔබට මනුෂ්‍ය ධමියට වඩා වැඩි උසස් අධිගමයකට පත්වීමට නොහැකි වුනි නම්, මෙසේ විවරාදී ප්‍රත්‍යා බහුල බවට පත්වී වියනීය වැඩිමෙන් පිරිප්‍රාන ඔබතුමන්, කෙසේ නම් ආය්සී හාවය සපට කිරීමට සමත් යුනාදරීතියක් අවබේද කළ සේක් ද"<sup>9</sup>?

යනුවෙන් පුශ්ච කළහ.

දේවදත්ත හිමියන්ගේ පංච වරය සම්බන්ධ ඉල්ලීමෙන් ද පැහැදිලි වන්නේ, සමකාලීන ගහස්ත සමාජය පවත් දුෂ්කරති සිල සමාදානයේ තියුණු යුම්ණයන් පිළිබඳ ව දැක් වූ දැඩි සැලකීම යි.<sup>10</sup>

1. හික්ෂුන් දිවිහිමියෙන් ආරණ්‍යක විය යුතු ය.
2. හික්ෂුන් දිවි හිමියෙන් පිණ්ඩාතික විය යුතු ය.
3. හික්ෂුන් දිවි හිමියෙන් පංගුකුලික විය යුතු ය.
4. හික්ෂුන් දිවි හිමියෙන් වෘක්ෂමුලික විය යුතු ය.
5. හික්ෂුන් දිවි හිමියෙන් මතසාමාණයෙන් වැළකිය යුතු ය.<sup>11</sup>

දේවදත් හිමියෙන් ඉදිරිපත් කළ මේ වර පහ බුදුරුදු සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප නොකළහ. "කුමති හික්ෂුවකට මේවා අනුගමනය කළ හැකිය. එසේම කුමති හික්ෂුවකට මේවා අනුගමනය නොකළ හැකි ය." යනුවෙන් වදාලහ. තත්කාලීන ජන විශ්වාසය තුළ රැක්ෂ ව්‍යත හා උග්‍ර සිල ප්‍රතිපදා පිළිබඳ මුල්බැස තිබූ අදහසට එකඟෙනා ම ප්‍රතිපක්ෂ නොවී, බුදුරුදුන් මධ්‍යස්ථාන මතයක පිහිටි ආකාරය මෙහි දී පැහැදිලි වේ. එසේ ම මේ ප්‍රාන්තයේ දී පන්සියයක් හික්ෂු පිරිස දෙවිදූන් සමග ගයා සිර්ප්‍රයට යාමෙන්<sup>12</sup> ප්‍රකට වන්නේ දී, එකළ සිරි විවිධ ග්‍රුම්ණ හා තාපස ක්‍රියාත්මක විසින් ආරක්ෂා කළ මෙඛු ද්‍රූෂ්කර සිල ව්‍යත සමාදන් වීමට, ඇතැම් ගාක්ෂ ප්‍රත්‍යිය හික්ෂුන් පවා කැමැති වූ බව ය. සමාජ සඳාචාරය පවා ඉක්මවා යන පිළිකුල් සහගත ජ්‍රූහ්සාරනක වූ, තීර්ථක සමාදාන ලෙස සැලකිය හැකි ඇතැම් සිල ව්‍යත බුදුරුදුන් විසින් සාප්‍රව ම බැහැර කළ අවස්ථා ද භාවුවේ.

"එකළ පාතුයක් නැත්තහු උපසපන් කරති. මවුතු අත්වලින් පිවුසිගා හැසිරති. සිවුරක් නැත්තහු උපසපන් කරති. මවුතු නග්නව පාතුය ගෙන පිවුසිගා හැසිරති. මිනිස්සු මොවුන් තීර්ථකයන් මෙනැයි අවමන් කරති. නින්දා කරති. මේ කරුණ අරහය බුදුරුදුන් 'මහමෙනි, පාතුයක් නැත්තා උපසපන් නොකළ යුතු ය. සිවුරක් නැත්තා උපසපන් නොකළ යුතු ය. පාතුයක් හා සිවුරක් නැත්තා උපසපන් නොකළ යුතු ය. යමෙක් එසේ කරන්නේ නම් දුකුලා ඇවැත් වේ'" යයි වදාලහ.<sup>13</sup>

එක් හික්ෂුවක් නග්නව බුදුරුදුන් කරා පැමිණ, නග්න බව අල්පේවිජනාව පිණිස, ලද පමණින් සනුවුවීම පිණිස පවතින නිසා, හික්ෂුන්ට නග්න බව අනුදැන වදාරන ලෙස ඉල්ලී ය. බුදුරුදු රට ගරහා නග්න බව නොපැහැදුනවුන්ගේ පැහැදිම පිණිස හෝ, පැහැදුනවුන්ගේ පැහැදිම වැඩිදුනු වීම පිණිස නොපවතින බැවින් එය ප්‍රතික්ෂේප කළහ. එය තීර්ථක සමාදානයක් බව දක්වා, යම්

හික්ෂුවක් නග්නව සිරි ද එයින් පුල්ලවිය ආපත්තියට පත්වන බව ද වදාලහ.<sup>14</sup>

මෙයින් පැහැදිලි වන්නේ පුරුණ ග්‍රුමණ හාවය සඳහා ගේරයට දුක් දීම, අත්‍යවශ්‍ය අංයක් ලෙස එකළ සමාජය විසින් පිළිගෙන තිබූ බවය. මේ අනුව තම ආගමික නායකයන් කෙතෙක් දුරට ගේරයට දුක් දීම සඳහා යොමු වී සිරි ද? යන කාරණය පිළිබඳ ව විමසිලිමත් වීමට, ගෘහස්ථ දායක කාරකාදීන් පවා යොමු වී සිරි බව පෙනේ. එසේ ව්‍යවත් පුපරික්ෂාවෙන් තොර ව බුදුරුදුන් තත්කාලීන ග්‍රුමණ සම්ප්‍රදායන්හි අනුගමනය කරන සිල හා ආචාර ධම් සියල්ල නොපිළිගත් බව පැහැදිලි වේ. එහෙත් සාමාන්‍ය ජනතාව මෙබදු සිල හා ආචාර ධම් පිළිබඳ ව මෙහි දී විශේෂයෙන් සැලකිල්ල දක්වා ඇති බව පෙනේ.

බුදුරුදුන් සංස්යාට අනුදැන වදාලේ වාම සහැල්ල හා ප්‍රියජනක ජ්වන රටාවකි. බොහෝ උපකරණ හාවිත කරන, බොහෝ කෘත්‍යායන්ගෙන් ආකිරණ නොවූ,<sup>15</sup> අපිස් ජ්වන කුමයක් උන්වහන්සේලා අනුගමනය කළහ. ගේරය වසා ගැනීමට ප්‍රමාණවත් සිවුරන් හා කුසට සරිලන අහරින් උන්වහන්සේලා තාප්තිමත් වූහ. උන්වහන්සේලාගේ හැසිරිම පියාපත් බර පමණක් ඇති පක්ෂීන්ගේ මෙනි.<sup>16</sup> පාතුය හා සිවුර පමණකින් පරිපූරණ වූ එය අව්‍යාජ වූ ජීවිතයකි. උන්වහන්සේලාගේ ඒකීය අරමුණ විය යුත්තේ විත්ත පාරිඹුද්ධිය සඳහා උත්සාහවත් වීම ය.

සීමාමාලකයක දී සාම්බෙන්රයන් වහන්සේලා අධිඵල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටු වීමෙන් අනතුරුව, නවෝපසම්පන්න හික්ෂුන් උදෙසා ප්‍රමාණයෙන් ම සිදු කරන අනුගාසනාවේ සඳහන් වන්නේ ද අල්පේවිජ සරල ජ්වන මාර්ගයකි.

එහි සඳහන් වන සතර නිශ්චයයෙන්:

- i. දිවි ඇතිතාක් කළේ පිවු සියා ලැබෙන අහරින් යැපීමට උත්සාහවත් විය යුතු ය.
- ii. දිවි ඇතිතාක් කළේ පංසුකුල සිවුරු පරිහෝගයට උත්සාහවත් විය යුතු ය.
- iii. දිවි ඇතිතාක් කළේ රැක්මුල් සෙනසුන්හි විසිමට උත්සාහවත් විය යුතු ය.
- iv. දිවි ඇතිතාක් කළේ ගෝමුතා අරභ පරිහෝගයට උත්සාහවත් විය යුතු ය.<sup>17</sup> යන කරුණු ප්‍රකාශ වේ.

මේ කරුණු හතරින් ප්‍රකාශ වන්නේ අවමයෙන් දිවි පැවැත්වීය හැකි සරල, එහෙත් තරමක් දුෂ්කර වූ ජේවන ප්‍රතිපාදාවකි. බුදුරුද්‍යන් හික්ෂාවක් පනවන්නේ කිසියම් හේතුවක් මූලික කොටගෙන ය. එහෙත් මේ කරුණු හතර ඉදිරිපත් කිරීමේ දී මේ සඳහා අදාළ වූ ආසන්න හේතුවක් ද දක්වා නොමැතු. මෙවා හික්ෂා හැරියට ද ඉදිරිපත් නො කළ අතර මෙවා කඩ කිරීමෙන් පත්වන ඇටතක් ද නො ව්‍යාලන. මෙම කරුණු වලින් සැදුම් ලත් සරල ජීවිතය හික්ෂාන්ගෙන් අපේක්ෂා කළ නමුත්, රඟ මෙන් ම පහසු නො වූ මේ සතර නිශ්චය අනිවාර්ය නො කිරීම ද ඉතා ප්‍රායෝගික ය. එහෙත් එළඹින ඕනෑම දුෂ්කර වූ තත්ත්වයකට වුව ද මරාත්ත දීම සඳහා, පැවැදි ජීවිතය සකස් කරීමට ඉහත කරුණු අනුදැන වදාරා ඇති බව පෙනේ.

එසේ ම මුද්ධ කාලීන වෙනත් තාපස මෙන් ම ගුමණ කණ්ඩායම් ද මෙවා අනුගමනය කර ඇත. තමා වෙත පැමිණෙන ලාභ සත්කාර කිරීම් ප්‍රශ්නයා ආදියෙන් සතුටට පත්වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. බුදුරුද්‍යන් වදාලේ, "ලාභ සත්කාර කිරීම් ප්‍රශ්නයා දරුණු ය. රඟය, නිර්වාණාවයෝධය පිණිස අන්තරායකර ය. මෙවා බිජි ඇමකට සමාන ය. එම නිසා මෙවා දුරලිය යුතුය" යනුවෙනි.<sup>18</sup> එසේ ම කිසියම් තවුසෙක් ස්වභාවය තාපස වයෝග නිසා ලාභ සත්කාර කිරීම් ප්‍රශ්නයා ලබයි ද, ජේවින් සතුට වේ ද, එය ඔහුගේ තාපස වර්යාවට උපක්ලේගයකි.<sup>19</sup> මේ නිසා තමා වෙත පැමිණෙන ලාභ සත්කාර කිරීම් ප්‍රශ්නයාදිය කැමුත්තෙන් ම ඉවත් කරන තත්ත්වයට තින දුෂ්ණු කිරීම අවශ්‍ය වේ. ජේවා මාඟ බිජියකට, මාර පාශයකට උපමාකර දක්වා ඇති බැවිනි. මේ මාර පාශයන් ඉවත් කිරීමේ මාරශයක් හැරියට ද සතර නිශ්චය අනුදැන වදාල බව පෙනේ. පුද්ගල ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය අවම හා මූලික අවශ්‍යතා මෙම කරුණු සතරින් සපිරේ. කිසියම් හික්ෂාවක් මේ සතර නිශ්චයන් එනම්, අල්ප වූ හා පුහු වූ මෙම සතර කරුණින් තාපේනියට පත්වේ ද, එය උදාර ගුමණයක් හැරියට දේශනා කර ඇත.<sup>20</sup> මෙහි දී ද බුදුරුද්‍යන් හික්ෂාව අනිවාර්යයෙන් මේ සතර කරුණින් පමණක් සැහීමකට පත්විය යුතු යැයි නොවදාලන. මෙවා උසස් තත්ත්වයෙන් සේවීමට යාමේ ද විදිමට සිදුවන වෙහෙස විදිමට සිදුහොවන බව වදාලන.<sup>21</sup>

සතර ආයෝධා හැරියට මේ සතර නිශ්චයේ මුල් කරුණු තුනට, හාවනාව පිළිබඳ ව ඇති ඇල්ම තව කරුණක් ලෙසින් එකතු කර අරියවිංග සුතුයේ දක්වා ඇත.<sup>22</sup> එහිදී පිණිච්චාත ගිලානප්‍රත්ත්‍ය

යන කරුණු දෙක එකක් ලෙස සලකා ඇති බව පෙනේ. මෙම කරුණු අතින වර්තමාන අනාගත යන තුන් කාලයට ම අයන් බුදුවරුන් විසින් බැහැර නොකරන බව ද, මෙවා අනුගමනය කරන හික්ෂාව පුරාණ වූ අග වූ ආර්යවිංගයෙහි පිහිටි කෙනෙකු බව ද දක්වා තිබේ. මෙසේ නොයෙක් පයෝගීයෙන් සතර නිශ්චය හා රට සම්බන්ධ කරුණු අනුගමනය කිරීම, සිත දුෂ්ණු කිරීමට මහත් පිටිවහලක් වන බව දැක්වීමට උත්සාහ කර ඇත. මෙම කරුණු වඩාත් තහවුරු වන්නේ අරියවිංග සුතුයෙහි හාවනා මනසිකාරය මුල් නිශ්චය තුනට සම්බන්ධ තවත් එක් කරුණක් හෙවත් සිවුවැනි කරුණ හැරියට දක්වා තිබේමෙනි.

ඉහත දැක්වූ සතර නිශ්චය කුමයෙන් විස්තිරිණ බවට පත් වූ බව පෙනේ. කුම කුමයෙන් බුතාංග ලෙස සංවර්ධනය වූයේ මෙවා ය. මුල් සුතු දේශනාවල බුතාංග යන නාමය හමු නොවේ. විනය මහාවග්ගයේ එය හමුවන්නේ ය. 'මුතස්ස'<sup>23</sup> යනුවෙනි. එහි ද එය යොදා ඇත්තේ 'කෙලෙස් කම්පාකිරීම' යන අර්ථය දීමට ය. මහාකාශයපලෙර ගාරාවේ දී 'දුතුගණේ විසිවිද්‍යාං'<sup>24</sup> යනුවෙන් 'දුතුගණයෙන් මා විසින්ටයෙම්' යනුවෙන් දක්වා ඇත. පිණ්ඩාල හාරද්වාත හිමියන් ආරණ්‍යකය, පිණ්ච්චානිකය, පංගුකුලිය, තෙව්වරිකය යන වාක්‍යයෙහි පයෝගීය වවන රාඩියක් සමග 'දුත්තවාදා'<sup>25</sup> යන්න හමුවේ. පංචවරය ඉදිරිපත් කරන දේවදත්ත හිමියන් පවසන්නේ ජේවා අල්පේවිංග බව පිණිස, යථාලාභ සත්ත්වීම්ය පිණිස, සැහැල්ලු බව පිණිස, කෙලෙස් තසාලීම පිණිස, ප්‍රසාදය පිණිස, යවත් පැවත්තුම් පිණිස පවති යනුවෙනි. "ඉමෙ බො සමණා බුතා සල්ලේබුත්තිනො"<sup>26</sup> යන ස්ථානයේ "මේ ගුමණයේ වනාහි කෙලෙස් තසාලන පැවතුම් ඇත්තෙක් ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් ය." යන අදහස ඉදිරිපත් කරයි. මහා කාශයාප හිමියන් පිළිබඳව අංගුත්තර නිකාය සඳහන් කරන්නේ, 'දුත්තවාදානා යදිදී මහාකස්සපො' යනුවෙනි. සුත්තනිපාතයේ දී හමුවන,

"සුනාථ මේ හික්බවා සාවයාම් වො - ධම්මං බුතා තංව ධරාප සබ්බේ"<sup>27</sup>

මෙහි, 'ධම්මං බුතා' යන ප්‍රතායය වැදගත්ය. එයින් නිශ්චාම් වූ කුමානුකුල වූ පැවැදි ජීවිතයක් අදහස් කර ඇත.<sup>28</sup> කෙලෙස් මුනහනය කිරීමට යත්න දැරීම මින් කියුවේ. පරමස්ථානිකා අව්‍යාව ද ගෙනහැර දක්වන්නේ මිට බොහෝ සෙයින් සමාන වූ අදහසකි.



"කිලස පුතානීන් මුතො එවරුපං කිලස - පුනතකං පටිපදා ධම්මං"<sup>29</sup>

කෙලස් මගින් දූෂණය වීම, කම්පා කිරීම හේවත් සොලවා දැමීම මින් අදහස් වේ. ධර්මානුකුල වයෝ රටාවත් අනුගමනය කිරීමෙන්, කෙලස් අරමුණු කරා දිව යාම පාලනය කිරීමට හැකි පසුබිමක් සකස් වන බව මින් කියුවේ. මෙසේ කෙලස් කම්පා කිරීමේ ක්‍රියා මාත්‍රය 'මුතවාද', 'මුතගුණ', 'මුත' යනාදී නම්වලින් මුළු බුදුසමයේ දක්නට ලැබේ. නමුත් 'මුතාංග' යන වචනය සූත්‍ර සාහිත්‍යයේ හමු නොවේ. නලිනාක්ෂ දත්ත පවසන්නේ ද, මුළු බුදුසමයේ පුතාංග යන වචනය දක්නට නො ලැබෙන බව ය.<sup>30</sup> නමුත් එය මිලින්ද ප්‍රශ්නය හා විසුද්ධි මාත්‍රයේ ද, මහානිද්දෙස පාලියේ ද දක්නට ලැබේ. සතර නිශ්චය පාදක කරගත් විවිධ වයෝ රටා බෞද්ධ හික්ෂුන් පමණක් නො ව, ඉන්දිය විවිධ තාපස පැවිද්දන් ද ආරක්ෂා කළ බව පෙනේ. පිණ්ඩාරයෙන් ඇපිම, තැන් තැන්වලින් අභ්‍යලාගත් රේදී කැබලිවලින් තම ඇදුම පිළියෙළ කර ගැනීම, එම්මහන් තැන්වල හෝ පොදු තැන්වල වාසය කිරීම ආදිය ඉන් සමහරකි. එම්.ජ. බාබෑ පවසන්නේ ද ඉන්දිය තාපසවරුන් මේවා කේත්ද කරගත් විවිධ සිල වාත ඉතා දැඩිව මධ්‍යස්ථා ව හෝ මැදුව ගුහණය කරගෙන සිටි බව ය.<sup>31</sup> මෙබදු ඇතැම් තාපස පැවිද්දේදී අධ්‍යාත්මික දියුණුවක් ලැබූ හෝ ලැබීමට උත්සාහවත් වන අය වූහ. පැවිද්ද කේත්ද කොටගත් මෙබදු සංක්ලේෂණක් ලෝකයේ වෙනත් කිසිදු ශිෂ්ටවාරයකින් හමු නොවේ. ආලේක, ජටිල, පරිභාෂක, ඒකසාටක, සමණ ආදි විවිධ නම්වලින් මෙබදු කණ්ඩායම් හඳුන්වා ඇති අතර, මොවුන් සියලු දෙනාට ම පාහේ පොදු වූ වයෝ රටා පද්ධතියක් ද පැවති බව හඳුනා ගැනීමට ප්‍රථමවන.

- මේ සියලු දෙනා ම කිසියම් ආගමික වින්තන සම්ප්‍රදායයක් අනුගමනය කළහ.
- මොවුහු සියලු දෙනා ම අනශාරික වූහ.
- සංවාරක ජීවිතගත කළහ.
- බාහිර සමාජය සමග යුති සම්බන්ධතා නො පැවැත්වූහ.
- ආර්ථික හා දේපාලනික සඛ්‍යතාවන්ගෙන් තොර වූහ.
- නිත්‍ය වාසස්ථාන රහිත වූහ.

- හික්ෂාවනයෙන් ආහාර සපයා ගත්ත.
- ඉවත ලු රේදී කැබලිවලින් තම වස්තු සකසා ගත්ත.
- ඇතැමුහු නිරවස්තු වූහ.
- තනිව හෝ කණ්ඩායම් වගයෙන් තැනින් තැන යම්න ධම්ප්‍රවාරයෙහි නිරත වූහ.
- රුක් මුල් සුසානහුම් පිදුරකිලි ආදි තාවකාලික ස්ථානවල රාත්‍රිය ගත කළහ.
- රිඛ්වර නිරමාණවාදය නො පිළිගත්ත.
- යාගය, යායාව, වර්ණධම්, වර්ණාගුම ධම්, ස්වධම් නො පිළිගත්ත.
- යුන මාත්‍රය පිළිගත්ත.
- ඇතැමුහු ආධ්‍යාත්මික දියුණුවක් ලැබූ අය වූහ.
- ඇතැමුහු ඒ සඳහා උත්සාහවත් වූහ.

බුද්ධ පුළු පුගයේ හා බුද්ධ කාලීන පුගයේ ද නිරතරව සත්‍ය සෙවීම සඳහා කැපු වී සිටි මෙබදු පිරිස්, ක්ලේෂ තාපස සඳහා විවිධ ක්‍රම අනුගමනය කළහ. මේ පැවිදී පිරිස් අතර යම් යම් වෙනස්කම් වයෝ රටාවන්හි විද්‍යාමාන වූවත්, ඉහත කරුණු පොදු පිළිගැනීම ලෙස ව්‍යවහාර වූ බව පෙනී යයි.

භාරතීය පුමණ කණ්ඩායම් විසින් පොදුවේ පිළිගත් ඉහත කිරුණු තවදුරටත් සංස්කරණය කිරීමෙන් බුදුරුදුන් විසින් සතර නිශ්චය අනුදැන වදාල අතර, වඩාන් පැරණියැ දි වියතුන් බොහෝ දෙනෙකු පිළිගන්නා මුලික සූත්‍ර රාජියකම්, ඉහත විස්තර කළ සතර නිශ්චය කේත්ද කොට ගත් මුතගුණ හික්ෂුන් ආරක්ෂා කළ බව දක්වා ඇතු. අංගුලිමාල සූත්‍රයේ දක්වෙන පරිදී අංගුලිමාල හිමි ආරක්ෂාකිය, පංසුකුලිකය, තෙව්වරිකය, පිණ්ඩාතිකය,<sup>32</sup> පිණ්ඩාතිකය,<sup>33</sup> කෙබදු පැවතුම් ඇති හික්ෂුන්ගෙන් ගෝසිංග සල්ලයන ගෝහාසම්පන්න වේ ද? යනුවෙන් සැරුපුත් තෙරුන් මහාකාශයප තෙරුන්ගෙන් ප්‍රශ්න කළ විට, උත්වහන්සේගේ පිළිතර වූයේ,

"මේ ගාසනයෙහි යම් හික්ෂුවක් ආරණ්‍යයක වේ ද, ආරණ්‍යයක බවේ ගුණ කියයි ද, පිණ්ඩාතික වේ ද, පිණ්ඩාතික බවේ ගුණ කියයි ද, පංසුකුලික වේද, පංසුකුලික බවේ ගුණ කියයි ද,

තෙව්වරික වේ ද, තෙව්වරික බවේ ගුණ කියයි ද, අල්පේච්ච වේ ද, අල්පේච්ච බවේ ගුණ කියයි ද, මෙවත් පැවතුම් ඇති හික්ෂන්ගෙන් ගෝසිංග සල් උගා ගෝහාසම්පන්න වේ.<sup>34</sup> යනුවෙනි.

මූලික සූත්‍ර බොහෝමයක දක්නට ලැබෙන්නේ මෙම බුතුගුණ හතර පිළිබඳව ය. මේ බුතුගුණ අතර වෘත්තමූලික බව අන්තරිගත වන හැටියට සලකා ඇති බව පෙනී යයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරඳුන් ඉදිරියේ ප්‍රකාශ කළේ, තමන් වහන්සේ දිරිස කාලයක් ආරණ්‍යයක ද, පිණ්ඩපාතික ද, පංසුකුලික ද, තෙව්වරික ද වූ අතර මෙම ප්‍රතිපදාවන්ගේ ගුණ කියන බව ය.<sup>35</sup> මෙම බුතුගුණ කාශ්‍යප හිමියන් ආරක්ෂාකර ඇත්තේ මෙවා අල්පේච්ච බව පිණ්ඩ, අරඹන ලද වියාය පිණ්ඩ හේතුවන බැවිනි.<sup>36</sup> එසේ ම ප්‍රයෝගන දෙකක් අරමුණු කොට තමන් වහන්සේ දිරිස කාලයක පටන් මෙම බුතුගුණ ආරක්ෂා කරන බව ද ව්‍යාපෘති. එනම්,

1. ස්වකීය ඉහාන්ම සැප විහරණය සඳහා,
2. පශ්ච්චම ජනනාවට ආදර්යයක් වනු සඳහා,<sup>37</sup> වශයෙනි.

ඉහත දැක්වූ කරුණු පැවිදී රේවිතයේ මූලික අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා බෙහෙවින් උපයෝගී වේ. එනම් ලද දෙයින් සතුවූ විම, සැහැල්ල පැවතුම, අල්පකාතා ඇති බව, කායවිත්ත විවේකය, අභිස් දිව්‍යවැනීම, අරඹන ලද වියාය ඇති බව යනාදිය යි. මූලික අරමුණ සාධනයට අදාළ වන පරිදි මෙම කරුණු වලින් සමන්විත විවිධ වයාසී රටාවන්ගෙන් පෙළේණයට බුතුගුණ, තුමුණුමයෙන් සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය වූ බව පෙනේ.

## ආන්තික සටහන්

<sup>1</sup> ම.ති. I. මහාසිහනාද සුත්ත., බු.ජ.ති.මු. පිට 186 - 194.

<sup>2</sup> ම.ති. II. කන්දරක සුත්ත., බු.ජ.ති.මු. පිට 8.

<sup>3</sup> ම.ති. II., තුක්තුරවතිය සුත්ත., බු.ජ.ති.මු. පිට 84.

<sup>4</sup> දි.ති. III. උදුම්බරික සුත්ත., බු.ජ.ති.මු., පිට 62 සිට

<sup>5</sup> දි.ති. I. සිහනාද සුත්ත., බු.ජ.ති.මු., පිට 356.

<sup>6</sup> - එම - පිට 356 හා 358.

<sup>7</sup> ම.ති. I. මහා සවිවක සුත්ත., බු.ජ.ති.මු. පිට 576 - 583.

<sup>8</sup> ම.ති. II. බෝධිරාජ තුලාර සුත්ත., බු.ජ.ති.මු. පිට 498.

<sup>9</sup> ම.ව.I. මහාක්බන්ධකය., බු.ජ.ති.මු. පිට 18.

<sup>10</sup> "දුබජ්පසන්නාහි ආවුලසා මනුශය" බු.ව.II. සංස්කේධකය., බු.ජ.ති.මු. පිට 298.

<sup>11</sup> - එම - පිට 298.

<sup>12</sup> බු.ව.II. සංස්කේධකය., බු.ජ.ති.මු. පිට 306.

<sup>13</sup> ම.ව.I. මහාක්බන්ධකය, බු.ජ.ති.මු. පිට 222 හා 224

<sup>14</sup> ම.ව.II. තිවරක්බන්ධකය, බු.ජ.ති.මු. පිට 740.

<sup>15</sup> මූද්‍යතිකා මූද්‍යතා පාය., මෙත්ත සුත්ත., බු.ජ.ති.මු. පිට 20.

<sup>16</sup> දි.ති.I. සාමයුද්‍යරාල සුත්ත., බු.ජ.ති.මු. පිට 124.

<sup>17</sup> ම.ව.I. මහාක්බන්ධකය, බු.ජ.ති.මු. පිට 238.

<sup>18</sup> ස.ති. I. ලාභස්කාර සංපුත්තය., බැඩිස සුත්ත., බු.ජ.ති.මු. පිට 344.

<sup>19</sup> දි.ති.III. උදුම්බරික සුත්ත., බු.ජ.ති.මු. පිට.

<sup>20</sup> "යනු බො හික්බවේ හික්වූ අජේෂේන ව සන්තුරියේ භාවි සුලහෙන ව ඉදම්ප්‍රසාද අක්ෂේතරං සාමයුද්‍යන්ති වදාම්."

<sup>21</sup> අ.ති. II. වතුක්ක නිපාත.. සන්තුරියේ සුත්ත., බු.ජ.ති.මු. පිට 54.

<sup>22</sup> - එම - පිට 54.

<sup>23</sup> - එම- අරියවිජ සුත්ත., පිට 56.

<sup>24</sup> ම.ව.I. මහාක්බන්ධකය, බු.ජ.ති.මු. පිට 94.

<sup>25</sup> පේරර.පා. මහාක්ස්සප පේරරායා., බු.ජ.ති.මු., පිට 246.

<sup>26</sup> මූද්‍යතිකා. I. මෙකියවශේ, පිණ්ඩේල සුත්ත. බු.ජ.ති.මු. පිට 210.

<sup>27</sup> මූද්‍ය. II. සංස්කේධක්බන්ධකය., බු.ජ.ති.මු. පිට 298.

<sup>28</sup> - එම - පිට 302.

<sup>29</sup> සු.ති..පා..ධම්මික සුත්ත., බු.ජ.ති.මු. පිට 114.

<sup>30</sup> ප.ජු., හේ.වි.මු., පිට 320.

<sup>31</sup> පැජු., හේ.වි.මු., පිට 320.

<sup>32</sup> *Dutta Nalinaksha Early Monastic Buddhism...*, Frimo KLM Pr, Ltd., Calcutta. 1981. Page 154.

<sup>33</sup> *Bhabat, M.G., Ancient Indian Asceticism.,* Manoharlal Publishers., New Delhi., 1976, page 59.

"තෙන බො පත සමයෙන ආයස්මා අංගුලිමාලා ආරක්ෂේතුකා පිණ්ඩපතිකා පංසකුලිකා තෙව්වරිකා....."

<sup>34</sup> ම.ති.II., අංගුලිමාලපුත්ත., බු.ජ.ති.මු., පිට 522.

<sup>35</sup> මූද්‍යතිකා.I., මෙකියවශේ, පිණ්ඩේල සුත්ත., බු.ජ.ති.මු., පිට 210.

<sup>36</sup> ම.ති. I., මහාගායිංග සුත්ත., බු.ජ.ති.මු., පිට 512.

<sup>37</sup> -ස.ති. ., කස්සප සංපුත්තය., බු.ජ.ති.මු., පිට 308.

එම - පිට 308.- එම - පිට 310.